

SC

1953 හිතාලය සහ 1980 ජුලි

මහා වැඩ වර්ෂනය පිළිබඳ

තුළනාත්මක අධ්‍යයනයක්

**උ. එම්. පී. එස්. අයි. තෙන්තකේන්
(FGS/03/02/04/2003/01)**

ප්‍රේම දැනුව	625
වි ද්‍යානීය	

**කැලණීය විශ්වවිද්‍යාලයේ ප්‍රාග්ධන උපාධි අධ්‍යයන
පිළියෙළ ඉතිහාසය පිළිබඳ දැරූණු පත්‍ර ප්‍රාග්ධන මත
෋පාධිය සඳහා ඉදිරිපත් කරන ලදී**

සංක්ෂේපය

මාත්‍රකාව: 1953 හර්තාලය සහ 1980 පුම් මහා වැඩ වර්ෂනය පිළිබඳ තුළනාත්මක අධ්‍යාපනයක්

නිබන්දයේ පළමු පරීච්චේදය (මුල්කාලීන කම්කරු වැඩ වර්ෂන සහ වාමාංශික ව්‍යාපාරය) යටතේ ලංකාවේ කම්කරු වැඩ වර්ෂන ඉතිහාසයේ ආරම්භයේ සිට 1948 දක්වා සාකච්ඡා කෙරේ. ප්‍රස්ථාත මාත්‍රකාව හා සම්බන්ධ සිදුවීම් දෙක මේ කාල පරාසයට ඇතුළත් නොවුන ද මේ යටතේ සිදුවීම් දෙක් වේතිහාසික මුළයන් පරීක්ෂා කිරීමට පෙර නිදහස ලබනවිට (1948) ලංකාවේ සමාජ, දේශපාලන සහ ආර්ථික ව්‍යුහය තුළ කම්කරු වැඩ වර්ෂන සහ වාමාංශික ව්‍යාපාරයේ වේතිහාසික ප්‍රවනතා විමර්ශනය කිරීම මෙහි අරමුණා විය. ඒ අනුව මුල්කාලීන වාමාංශික ව්‍යාපාරය සහ කම්කරු වැඩ වර්ෂන ආකෘතිය තුළ පනස්තුනේ හර්තාලය සහ 1980 පුම් මහා වැඩ වර්ෂනය ස්ථානගතවන ආකාරය පරීක්ෂා කෙරේ.

දෙවන පරීච්චේදය (1953 හර්තාලය සහ 1980 පුම් මහා වැඩ වර්ෂනය පැන නැගීමේ වේතිහාසික පසුඩීම) මගින් සිදුවීම් දෙක පැන නැගීමට බලපෑ සමාජ, ආර්ථික, දේශපාලන සාධක සාකච්ඡාවට ගැනේ. විමෙන්ම සමාජය තුළ මුල්බිසැගත් සමාජ දේශපාලන සංකල්පවල බලපෑමත් පරීක්ෂාවට භාජනය කරනු ලබයි. හර්තාලය සහ 1980 පුම් මහා වැඩ වර්ෂනය විකිනෙකට වෙනස් සමාජ සන්දර්භ (Social Context) දෙකක් තුළ ඇති වූ දේශපාලන සිදුවීම් දෙකකි. ව්‍යුහවින් මෙහි වේතිහාසික පසුඩීම ගෛවෙනය කිරීමේ දී හැරේ දැනගයට පෙර සහ පසුව ලංකාවේ සමාජ දේශපාලන ආර්ථික විපර්යාසය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවේ.

තන්වන පරීච්චේදයට අනුව (සංවිධානය සහ ක්‍රියාකාරීත්වය) වාමාංශික පක්ෂවල මදිහත් විමෙන් හර්තාලය සහ අසුව පුම් මහා වැඩ වර්ෂනය සංවිධානය වූ ආකාරය සහ ක්‍රියාවට නැගු ආකාරය සාකච්ඡා කරනු ලැබේ. මේ යටතේ හර්තාලය සහ අසුව පුම් මහා වැඩ වර්ෂනය සංවිධානය කිරීමට මූලිකත්වය දුන් දේශපාලන භායකයේ සහ පක්ෂ පිළිබඳව තොරතුරු අනාවරණය කෙරෙන අතර සිදුවීම් දෙකෙහි සංවිධානය සහ ක්‍රියාකාරීත්වය තුළින් සමකාලීනව වාමාංශික පක්ෂ සතුව පැවති දේශපාලන ගක්ෂතාව අධ්‍යාපනය කෙරේ.

හතරවන පරීච්චේදය (වැඩ වර්ෂන සහ බලයේ සිරි රජයේ මදිහත්වීම) මගින් සිදුවීම් දෙකට සමකාලීනව බලයේ සිරි රජය විසින් රිට දැක්වූ ප්‍රතිචාර විමර්ශනය කරනු ලබයි. වැඩ වර්ෂන මගින් රජයට ව්‍යුත්ත වූ අනියෝග සහ වැඩ වර්ෂන මැඩ පැවැත්වීමට රජය ගත් පියවර මේ යටතේ සාකච්ඡා කෙරේ. විශේෂයෙන්ම හර්තාලයට සහ 1980 පුම් මහා වැඩ

වර්ජනයට සමකාලීනව වික්සත් පාතික පක්ෂ රජයේ දේශපාලන ආකෘතියේ වෙනස්වීම පරීක්ෂාවට නාජනය කෙරේ.

පස්වන පරිවිෂේදය (දේශපාලන ස්වරූපය සහ සිමාවන්) යටතේ අවධානය යොමු කරනු බලන්නේ 1953 හර්තාලයට සහ 1980 පුම් මහා වැඩ වර්ජනයට දේශපාලන පක්ෂ මදිහත් වූ ආකාරය, වහි පංති වියුනය සහ සමාන්‍ය ජනතාව රීට දැක්වූ සහයෝගය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධවයි. විශේෂයෙන් වාමාංශික දේශපාලන ව්‍යාපාරය හා බැඳීපවතින සිදුවීම් දෙකක් ලෙස මෙහි පවතින වැදගත්කම නිසා, පහත දැකකෝ සිට අසුව දැකකෝ උදාව වනවිට වාමාංශික දේශපාලනයෙහි සහ කමිකරු පංති දේශපාලනයෙහි සිමාවන් අදාළ සිදුවීම් දෙක මගින් තීරණය කළ ආකාරය වීමර්ණය කිරීමයි.

හයවන පරිවිෂේදයට අනුව (ප්‍රතිච්‍රිත සහ බලපෑම්) සිදුවීම් දෙකෙන් අනතුරුව ක්ෂේත්‍රිකව සහ දීර්ඝ කාලීනව ඇති වූ බලපෑම පරීක්ෂා කෙරේ. හර්තාලයේ සහ අසුව මහා වැඩ වර්ජනයේ දේශපාලන සන්දර්ජය විකින් විකට වෙනස් ලක්ෂණ පෙන්වුම් කරයි. විඛැවින් එවායේ ප්‍රතිච්‍රිත සහ බලපෑම් අතර පවතින වෙනස පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වේ. හර්තාලය ආණ්ඩුවට අනියෝගයක් වූ ආකාරය මේ යටතේ වීමර්ණය කෙරෙන අතර 1980 පුම් මහා වැඩ වර්ජනය මගින් පෙරලා වාමාංශික ව්‍යාපාරයට් වැන්තිය සම්ඟ ව්‍යාපාරයට් කමිකරු පංතියට් මුහුණ දීමට සිදුවූ දක්ෂිණාංශික බලවේග පිළිබඳව සහ අනාගත අනියෝග සම්බන්ධව පරීක්ෂා කරනු ලබයි. ඒ අනුව අධ්‍යාපනයේ නිගමනය මගින් සමස්තයක් වශයෙන් පහත දැකකෝ මෙරට පැවති සමාජ සන්දර්ජය අසුව දැකකෝ උදාව වනවිට වෙස්වී පැවති ආකාරය අවබෝධ කරගැනීමට උත්සාහ ගැනේ.